

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු ප්‍රතිනිෂ්පාදනය සම්බන්ධ මාර්ගෝපදේශයන්.

1) හැඳින්වීම.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ (මු.නී.ප.) 58(d) වගන්තිය ප්‍රකාරව “මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව කිසිදු ආකාරයකින් ඕනෑම ව්‍යවහාර මුදල් නෝට්ටුවක් ප්‍රතිනිෂ්පාදනය කිරීම හෝ පිටපත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.”

එබැවින්, ව්‍යවහාර මුදල් නෝට්ටු ප්‍රතිනිෂ්පාදනය සම්බන්ධ උපමානයන් සහ ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ (ශ්‍රී.ල.ම.බැ.) මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදය මෙම මාර්ගෝපදේශයන් මඟින් සපයයි.

2) ප්‍රතිනිෂ්පාදනය අර්ථ දැක්වීම.

(අ) ප්‍රතිනිෂ්පාදනය යනු සම්පූර්ණ ව්‍යවහාර මුදල් නෝට්ටුවක හෝ එහි කොටසක පිළිබිඹුව, අන්තර්ගතය හෝ පෙනුම අනුපිටපත් කිරීම, ප්‍රතිවලිත කිරීම, අනුකරණය කිරීම හෝ නිර්මාණය කිරීම යන්න වේ.

(ආ) නිදර්ශන, චිත්‍ර, ඡායාරූප, රූප, විද්‍යුත් රූප, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය, අන්තර්ජාලය, රූපවාහිනිය සහ චිත්‍රපට හරහා ප්‍රතිනිෂ්පාදනයකළ හැකිය.

3) ප්‍රතිනිෂ්පාදනය කිරීමේ නියමයන්.

(අ) අවසර ලබා දෙනු ලබන අරමුණු වනුයේ අධ්‍යාපනික, පර්යේෂණ, ප්‍රවෘත්ති වාර්තාකරණය, අධීකරණ විභාගයන්, ලේඛනාගාර ගත කිරීම, සංචාරක තොරතුරු, නාණක ශ්‍රාස්ත්‍ර සහ වෙළඳ දැන්වීම්ය.

(ආ) ප්‍රතිනිෂ්පාදනය කරනු ලබන ඕනෑම මුදල් නෝට්ටුවක් එහි සැබෑ පරිමාණය නොවිය යුතුය. එය සැබෑ පරිමාණයට වඩා කුඩානම්, නෝට්ටුවෙන් තුනෙන් දෙකකට වඩා කුඩා විය යුතුය. එය සැබෑ පරිමාණයට වඩා විශාලනම්, එකතුත් භාගයකට වඩා විශාල විය යුතුය. ඕනෑම නෝට්ටුවක කොටසක ප්‍රතිනිෂ්පාදනයද සමාන තත්ත්වයන් දැරිය යුතුය.

(ඇ) දිය සලකුණු කඩදාසියක හෝ වෙනත් ද්‍රව්‍ය මත ප්‍රතිනිෂ්පාදනය නොකළ යුතුය. මෙම නියමය ප්‍රතිනිෂ්පාදිත නෝට්ටුව සත්‍ය නෝට්ටුවක් ලෙස පෙනීම වැළැක්වීම සඳහා වේ.

(ඈ) “SPECIMEN” යන වචනය ප්‍රතිනිෂ්පාදනයෙහි ඇතුළත් විය යුතු අතර එය ඉතා හොඳින් පෙනෙන පරිදි නෝට්ටුව මත මුද්‍රණය විය යුතුය.

(ඉ) “ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ඇතිව ප්‍රතිනිෂ්පාදනය කරන ලදී” යන වචන ප්‍රතිනිෂ්පාදිත නෝට්ටුවේ ඇතුළත් විය යුතුය.

(ඊ) ප්‍රතිනිෂ්පාදනය නෝට්ටුවේ එක් පැත්තක් පමණක් විය යුතුය. මුදල් නෝට්ටුවකට සමාන පෙනුම ලැබෙන පරිදි නෝට්ටුවේ දෙපසම එකවර මුද්‍රණය නොකළ යුතුය.

(උ) ප්‍රතිනිෂ්පාදනයේදී නෝට්ටුවේ හැඩය, වර්ණ, නිර්මිතිය සහ සලකුණු කිසිදු ආකාරයකින් විකෘති නොකළ යුතුය.

(ඌ) අවුරුද්දකට නොවැඩි නියත කාල සීමාවක් දක්වා පමණක් මෙන්ම නිශ්චිත පරමාර්ථයක් සඳහා පමණක් අවසර දෙනු ලැබේ. අවසරය අලුත් කිරීම සලකා බලනු ලැබේ.

- (එ) අවසර ලබා දීමෙන් පසු අදාළ ප්‍රතිනිෂ්පාදනය සාදන ලද අයදුම්කරු විසින් පරිලෝකනය කිරීම, ඡායා පිටපත් කිරීම සහ පිළිබිඹු නිර්මාණය සඳහා භාවිතා කරන ලද අයිතම/ උපකරණ ආරක්ෂිතව ගබඩා කර තැබිය යුතු අතර අයතා පරිභණය හෝ අවසරය ලද අරමුණ හැර වෙනත් අරමුණක් සඳහා භාවිතා නොකරන බවට තහවරු කළ යුතුය.
- (ඒ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබා දී දින 14 ක කාලයක් ඉක්මවීම ඇතුළත ව්‍යවහාර මුදල් ප්‍රතිනිෂ්පාදන ගබඩා කිරීම සහ ප්‍රතිනිෂ්පාදනය සඳහා භාවිතා කරන ලද අනුඡායා පිටපත්, ඡායාරූප, අවිච්චි, තැටි, සංයුක්ත තැටි, චිත්‍රපට, සුක්ෂ්ම චිත්‍රපට, වීඩියෝ පට, රූපරාමු හෝ වෙනත් ඕනෑම ද්‍රව්‍යයක් විනාශ කිරීම, ඉවත් කිරීම හෝ මකා දැමීම කළ යුතුය. මෙම ක්‍රියාව සඳහන් ප්‍රකාශනයක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහා ඔවුන්ට පිටපතක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අධිකාරී වෙත එවිය යුතුය.

4) අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදය.

- (අ) ශ්‍රී ලංකා ව්‍යවහාර මුදල් නෝට්ටුවක් ප්‍රතිනිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන ඕනෑම පුද්ගලයෙක් ප්‍රතිනිෂ්පාදන කිරීමට යෝජනා කරන දිනයට පෙර අඩුම තරමින් දින 30 කට පෙර ඇමුණුම I හි දක්වා ඇති අයදුම්පත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අධිකාරී වෙත යොමු කළ යුතු වේ.
- (ආ) ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණය ව්‍යවහාර මුදල් අධිකාරී විසින් දෙන ලද කාල සීමාව තුළ අයදුම්කරු වෙත දැනුම් දෙනු ඇත.
- (ඇ) අවසාන අනුමැතිය සඳහා අනුමත කළ ප්‍රතිනිෂ්පාදනයෙහි සාක්ෂි අයදුම්කරු විසින් ව්‍යවහාර මුදල් අධිකාරී වෙත සැපයිය යුතුය.
- (ඈ) ව්‍යවහාර මුදල් නෝට්ටු ප්‍රතිනිෂ්පාදනය සම්බන්ධ විමසීම් එවිය යුතු ලිපිනය:

ව්‍යවහාර මුදල් අධිකාරී
 ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව
 30, ජනාධිපති මාවත
 කොළඹ 01

- (ඉ) වැඩි විස්තර සඳහා : දුරකථන : 0112477587 / 0112398736
- ෆැක්ස් : 0112477726
- විද්‍යුත් තැපෑල : currency@cbsl.lk
- වෙබ් ලිපිනය : www.cbsl.gov.lk

5) අනුකූලව ක්‍රියා නොකිරීම.

ඉහත ලබා දී ඇති නියමයන් හා ක්‍රියාමාර්ග පිළිපැදීමට අපොහොසත්වීම, අංක 58 දරන මුදල් නීති පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ 478අ. (1), 478ආ., 478ඇ. හෝ 478ඈ. යටතේ වරදක් වන අතර වසර 20ක් දක්වා වූ සිරගත කිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදකි (ඇමුණුම II).